

තාරෑණ්‍යයේ අභිමානය සුරක්ෂා



ජාතික ලිංගාග්‍රිත රෝග/
ඒඩිස් මරුදුන වැඩසටහන

තාක්ෂණික උපදේශකන්වය:

වෛද්‍ය ජාතික විද්‍යාභපතිරණ

ප්‍රජා වෛද්‍ය විශේෂයෙනු

ජාතික ලිංගාණිත රෝග/ල්බිස් මරුදුන වැඩසටහන

වෛද්‍ය ගීතානි සමරවීර

වැ.ඩ. ලිංගාණිත රෝග විශේෂයෙනු

ජාතික ලිංගාණිත රෝග/ල්බිස් මරුදුන වැඩසටහන

එස්. එල්. එම්. වහුදුසිර

බන්ධනාගාර අධිකාරී (සුහසාධක)

බන්ධනාගාර දෙපාර්තමේනතුව

ප්‍රතිඵ සුමනසේකර

විධායක අධ්‍යක්ෂක

මත්පැන් නා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC)

කවි සංක්‍රීතනා:

නඩි අමා ජයසේකර

ව්‍යාපෘති නිලධාරී,

ජාතික අධ්‍යාපන ආයතනය

එස්. එච්. නෙත්මිනි නාමරසි

කළමනාකරන සභකාරී

ජාතික ලිංගාණිත රෝග/ල්බිස් මරුදුන වැඩසටහන

සම්බන්ධිකරණය:

බහුආංශික අංශය

ජාතික ලිංගාණිත රෝග/ල්බිස් මරුදුන වැඩසටහන

දුරකථන: 011 2687625

ඊමේල්: multiunit@yahoo.com

මධ්‍යම සායනය

ජාතික ලිංගාණිත රෝග/ල්බිස් මරුදුන වැඩසටහන

නො. 29, ද සේරම් පෙදෙස, කොළඹ 10.

දුරකථන: 011-2667029 / 011-2667163

ක්‍රීඩා අමතුම්: 011-2695420 (කාන්තා)

011-2695430 (පිරිමි)


වෙබ් අඩවිය: <http://www.aidscontrol.gov.lk>

මම

1. මා සුවිශේෂය.
2. මා තුළ ඇති දැක්ෂතා බොහෝය.
3. මා තුළ දුර්වලතා ද නිඩිය හැකිය.
4. මා වැන්නකු මේ ලෝකයේ තවත් නැත. විනම් මා ඒ තරමටම සුවිශේෂය.
5. විඛැවීන් මේ ලොවට මා ඉතා වරිනා සම්පතකි.

ල් නිසා

- මාගේ පිටතය ඉදිරියට පවත්වාගෙන යෑමේ වගකීම මා සතුය.
- මාගේ අනාගතය සකස් කිරීමේ ගමන් මග මා සතුය.
- මා බුද්ධිමත් නිසා මාගේ බුද්ධිය මෙහෙයවා තිබැරදි අපේක්ෂිත ඉලක්ක කරා යෑමට මට ගක්තියක් ඇත.



සවිමත් දැනක දිය දේතක් අපි
රැකවරණින් සැනැසුම ලබනා,
සුසිනිලු දැනක මල් දේතක් අපි
මහිර සුවඳ ඔබ වෙන ගෙනෙනා...

කටුරුවත් එහා මට
මගේ ගැන කියන්නට...
මං අහලා බලුවා
මගේ ම හදුවතින්.
මගේ හදුවන මට කිවිවේ...
මං හොඳයි කියලා ම යි...

පුන් සදේ රසේ වැරී
මගේ දිවි මූග එළිය වී
අර පෙනෙන දිගු මාවතේ
පෙරට යන්නෙම් සන්නොසින්...

සුදු කේද වලාකුලක් ගෙනැත්
සුවඳ කුසුම් යායක අතුරා
රචුමට හිඳ ගෙන එය මත
අපි හිඳුම් ගිරා රැනක් වී
ගිත ගය ගය...

ගැටළු විසඳුම්

1. ගැටළු ආත්තිවීම ස්වභාවිකය.
2. මට මෙන් අන් අයට ද ගැටළු ඇත. නමුත් ඒවා වික් වික් පුද්ගලයා අනුව වෙනස් විය හැකි බව මම දනිමි.
3. ගැටළුවක් නිසා මම කිසිවිටකත් දුක් නොවේමි.
4. ගැටළුවලට මම නිරහිතව මුහුණා දෙමි.
5. ගැටළුව විසඳුමට හා නිවැරදි තීරණ ගැනීමට මට හැකියාවක් ඇත.



ඇස් දෙක අන් දෙකෙන් වසා
එළු හඩින විට ඉකි බිඳ
කදුල් බිංදු බිම වැටුණා
අතැහැලි අතරන් රිංගා...
අද ගි ආයේ බිම බැලුවේ
මෙන්න මගේ පය පා මුල
මූණ වර්කාවක් වැහැලා...!



නිවැරදි තීරණ ගත්ම

- මා බුද්ධිමත් මෙන්ම නොදු පෝරුණුයක් ඇති අයෙක් ද වෙමි.
- මාගේ තීරණ නිසා කිසි විටකත් මගේ පීටිතයට හෝ, අන් අයගේ පීටිතවලට හෝ භාති නොවිය යුතු බව දැනීම්.
- මාගේ තීරණවලදී යුතුකම්, වගකීම් හා වට්නාකම් පිළුබඳවද මම සිතම්.
- මාගේ තීරණ, හැඳිම්වලට වහල් නොවූ නිවැරදි තීරණ බව මම දැනීම්.
- අන් අයගේ බලපෑමකට යටත් නොවී මාගේ තීරණය ගැනීමට මම දැනීම්.



මාගේ තීරණ

මිනකම තීරණයක් ගැනීමට පෙර මම පහත ආකාරයට සිතම්.

යම් තීරණයක් ගන්නා විට		යම් තීරණයක් නොගන්නා විට	
වාසි	අවාසි	වාසි	අවාසි
●	●	●	●
●	●	●	●
●	●	●	●
●	●	●	●

මම දැන් ඉහත ක්‍රියාකාරකම උපයෝගී කරගෙන මාගේ ප්‍රවිතයටත්, අන් අයගේ ප්‍රවිතවලටත් කරදුරයක් නොවන සේ මාගේ තීරණ ක්‍රියාත්මක කරමි.

මගේ නිවැරදි තීරණ නිසා
මමන් දිනුම් - රටත් දිනුම්



හැරීම් නිසි ලෙස හසුරුවා ගනිමු

1. විවිධ හැරීම් අන් අයට මෙන්ම මටත් ඇති වීම ස්වාහාවික බව මම දැනීම්.
2. හිතට ඇතිවන හැම හැරීමක්ම ක්‍රියාත්මක කළ නොහැකි බව ද මම දැනීම්.
3. සමඟ හැරීම් ක්‍රියාත්මක කිරීමට කාලය, වේලාව මෙන්ම ස්ථානය ද බලපාන බව දැනීම්.
4. හැරීම් ක්‍රියාත්මක කිරීම: වගකීම්, සීමාවන් හා කාලය අනුව සිදු කළ යුතු බව මම දැනීම්.



අඩ ගහ මට කිවු කනා...
 "මුලින් ම කපා දැමීමත්
 මට තරහ යන්නේ නැහැ
 මං අලුතින් දළු බාලා
 ආයෝමත් ගෙඩි හදනවා
 ඒ ගෙධිවලට ගල් ගැහුවත්
 මට තරහ යන්නේ නැහැ
 ඒවා ඉදුණු ම එයාලාට ම කන්න
 බිමට වට්ටනවා
 එයා දැන්නවා ද...
 මං හරි සැනකිල්ලේ ඉන්නවා,
 මොනවා කළත් මට
 තරහ යන්නේ නැති නිසා"

එයාට නැමෝම ගැහුවා
 ඒ නිසකි එයා නපුරු වුණේ
 දැන් එයා නපුරුයි කියලා
 නැමෝම වටකරලා ගහන්න හදනවා
 මං ඒකට ඉඩ දැන්නේ නැහැ
 මං කිවිවා මෙහෙම...
 "එයා හොඳ කරන්න
 සිනේ නම්...
 නැමෝම එයාට
 හොඳ වෙන්න"





මම

මම ක්‍රියාවට නංවන තීරණ හා හැගීම්,
කිසි විටෙකත් අන් අයට හිරහැරයක්
නොවන, මා අවමානයට පත් නොකරන
හා මාගේ අනාගතය අදුරු නොවන
ආකාරයේ ක්‍රියාකාරකමක් වීමට වග
බලා ගනීමි.

එකා නරකයි - මෙයා නරකයි
එපා එන්නට මට කියන්නට
අනිත් අයගේ වැරදි දකිනට
පුරුද්දක් ඇය තබා ගන්නේ?
මගේ නැත්තම් කිසි වැරද්දක්
හොඳයි මට ඒ හැමෝමත්

විවේක කාලය නිසි ලෙස හසුරවමු

1. මට විනෝදාංග අතේ.
2. මාගේ විනෝදාංග අන් අයගේ කැමැත්ත අනුව නොව මාගේ කැමැත්ත අනුව තෝරා ගැනීමට මම දහිමි.
3. මාගේ විනෝදාංග කිසිවිටකත් අන් අයටත් මටත් භානිදායක නොවන අයුරින් තෝරා ගැනීමට මම යොමු වෙමි.



එදා වෛව්ච හැම දෙයක් ම අතිතයේ වැළම්ලා
ඒ පොහොරේ රසය උරා මල් පළුරක් තිදිලා

ඩිහේ ගලා ගන දිය දහරාවක් ගෙයක් වෙන්නේ නැහැ...
මහ විසාල ගල්වල හැකිලා කිරී පාට පෙණාපිඩු මතු වෛවී
රදි මල් අහසට විසිරේද්දී තමයි, එක ගෙයක් වෙන්නේ...
මාත් හරියට ගෙයක් වාගේ...

ලිංගික සෞඛ්‍යය රිකේ ගැනීම සඳහා යොවනයකු / යොවනියක ලෙස ඇති වගකීම

- පෝද්ගලික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම
- ලිංගික අධ්‍යාපනය පිළිබඳව දැනුවත් වීම
- යොවනයකු, යොවනියක ලෙස තමාගේ සමාජ වගකීම් පිළිබඳ අවබෝධය
- ලිංගාණිත රෝග පිළිබඳව හා වැළඳෙන ආකාර පිළිබඳව දැනුවත් වීම හා වැළකී සිරීමට කුසලතා ඇතිකර ගැනීම
- නිවැරදි පෝෂණය ලබා ගැනීම
- නිවැරදි ආරක්ෂාකාරී වර්යා රටාවන් අනුගමනය කිරීම
- තමාගේ සිමාවන් හා යුතුකම් පිළිබඳ අවබෝධයෙන් සිරීම.

පිළිබඳ මම දෑනිම්.



ලිංගික හැරීම් නිසි ලෙස හසුරවමු

යොවුන් වියේදී ලිංගික හැරීම් ඇති වීම ස්වාධාවිකය. නමුත් එවා ක්‍රියාත්මක කිරීම ගැන හොඳුන් සිතා බැලු යුතුය.

- යොවුන් වියේදී හා තාරෑණුයයේදී තමාගේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ ඉගෙනීම හෝ රැකියාවක් සඳහා අවශ්‍ය කුසලතා පුරුණා කිරීමයි. වියට හේතුව වන්නේ අනාගතය සඳහා මූලික අඩ්‍යාම දමන කාලය මෙය වීමයි.
- තමාට සහකරුවකු / සහකාරියක තෝරා ගැනීමට තරම් බුද්ධිමත් බවක් හෝ පරිණාහ බවක් නොමැති නිසා විය නිසි අවස්ථාව විළුණීන තුරු අනාගතයට කළේ තැකිය යුතුය.
- ලිංගික හැරීම් ක්‍රියාත්මක කිරීම නිසි වයසේදී යුග දිවියට විළුණීමෙන් පසුව ක්‍රියාත්මක කළ හැකිය.

මේ පිළිබඳ මම දැනුවත් වෙමි.



වෙනත් අයගේ ලිංගික සඛැලුතාවකට කෙළින්ම හෝ වත්‍රාකාරයකින් පෙළඳවීමක් ඇති කළහොත්:

- මට අන් අයගේ ලිංගික හැඟීම් පාලනය කළ නොහැකිය.
- මම කිසි විටකත් අන් අයගේ අභිමතය පරිදි ලිංගික කටයුතුවල නොයෙදුම්.
- මගේ ලිංගික ජීවිතය හැසිරවීමේ වගකීම මා සතුය.
- අන් අයගේ පෙළඳවීම්වලට හසු නොවී සිටිය යුතු බව මම දැනීම්.
- මාගේ සීමාවන්, කාලය, යුතුකම් හා වගකීම් පිළිබඳව මට අවබෝධයක් ඇත.
- කිසිවෙකුටත් මාව ලිංගිකව පාලනය කළ නොහැකිය.

මේ පිළිබඳ මම දැනුවත් ය.



ලිංගික පෙළඳවීමක දී මා කළ ශ්‍රදු දේ

- පැහැදිලිව විවැනි අවස්ථාවන් හඳුනා ගැනීම
- විවැනි පුද්ගලයන් හඳුනා ගැනීම
- හැකි සෑම විටම විවැනි පුද්ගලයන් මග හැරීම
- විවැනි පුද්ගලයන් හා තනි නොවීම හා ඔවුන් සමග දුරස්ථ සඛ්‍යතාවයක් පවත්වා ගැනීම
- විවැනි පුද්ගලයන් සමග අනවශ්‍ය පරිදි කුළුපග නොවීම
- ආවේගනීලිව ආරාවුල් කිරීම හෝ කතා නොකිරීම
- අවශ්‍ය අවස්ථාවලදී විශ්වාසවන්ත අයකු (දෙමාපියන්/ගුරුවරු/ හාරකරු) සමග සාකච්ඡා කිරීම

ඉහත කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් මා සහුව ඇත.



ලිංගික අපයෝජනය

ලිංගික අපයෝජනය යනු අවුරුදු 16ට වැඩි සිනසම පුද්ගලයෙකු තමාගේ අකමත්තේන් ලිංගික කටයුත්තකට යොදා ගැනීමයි. විසේම ප්‍රමාදයෙකුගේ සංවර්ධනයට බාධා දෙන කුමන හෝ ලිංගික ක්‍රියාවකට ගොදුරු කර ගැනීම හෝ එම සඳහා කුමන ආකාරයකින් හෝ දායක වීම ප්‍රමා ලිංගික අපයෝජනය මෙය හඳුන්වනු ලබයි.

ලිංගික නිරිහැර යනු යමෙකුගේ ලිංගික අවයව තවත් පුද්ගලයෙකු ඉදිරියේ ඔහුගේ කැමත්තේන් තොරව පුද්ගලික කිරීම, යමෙකුගේ ලිංගික අවයව වීම තැනෙත්තාගේ අකමත්තේන් ස්පර්ශයට ලක් කිරීම හා වෙනත් අය ලබා ස්පර්ශයට ලක් කරවීම, ලිංගිකත්වය නුවා දුක්වන විතුපට, ජායාරූප හා ප්‍රකාශන නිකුත් කිරීම යනාදීය යි.

- මෙටැනි සියලු දැ නීති විරෝධී වන අතර විවැනි ප්‍රකාශන ප්‍රමාද තබා ගැනීම හා එවාට අනුබල දීම ද නීතියේ රැහැනට හසුවන වරදකි.
- මෙටැනි සිනසම අවස්ථාවක ජාතික ප්‍රමාර්ශක අධිකාරයට හෝ සිනසම පොලීසියක ඇති ප්‍රමා හා කාන්තා කාර්යාලයට දැන්විය හැකිය.

සැම දෙනෙකුටම ලිංගික අතවරවලට ලක් නොවී සිරීමට අයිතියක් ඇත. කිසිවෙකුටත් තවත් කෙහෙක ලිංගික කටයුතු සඳහා බලනත්කාරයෙන් හාවතා කිරීමට අයිතියක් නැත.

දුරකථන අංක :

ජාතික ප්‍රමාර්ශක අධිකාරය	011-2778911-4
කෘෂිකා ප්‍රමාත්මක අධිකාරය	1929
ප්‍රමා හා කාන්තා කාර්යාලය	011-24444444

ලිංගික අපයෝගනවලින් වැළකී කිරීම සඳහා

- තමන්ගේ ගර්රය තමන්ට සුවිශේෂී බැවින් කිසිම කෙනෙකුට පොද්ගලික ස්ථාන ස්පර්ශ කිරීමට ඉඩ නොදීමට වග බලා ගැනීමට
- ගර්රය ස්පර්ශ කිරීමට පොද්ගලික අවයව අතපත ගැමට කිසිවකු උත්සාහ කළ නොත් කෙළින්ම “විජ මම අකමැතියි” යනුවෙන් නිර්හිතව මුහුණා දෙස බලා පැවසීමට
- විවත් අවස්ථාවක හැකි ඉක්මනීන් ආරක්ෂාකාරී ස්ථානයක් වෙත යැම හා වීසේ යැමට නොහැකි නම් හඩ නගා උද්ධි ඉල්ලීමට නො යටිගිරියෙන් කිස් ගැසීමට
- කිසිවෙකු උද්ධිවට නො ආධාරයකට නොමැති විට කිස් ගසනවා වෙනුවට උපතුම්කීල්ව ස්ථානය මග තැර යැමට

මට කුසලතාවයක් ඇත.



තවද ලිංගික අතයෝගනවලුන් වැළකීමට,

- යම් කෙනෙකු තමාට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කළනොන් ඒ බව විශ්වාසවන්ත හාරකරවකුට නොපමාව දැන්වීමට
- අතරමගදී නොයෙක් පුද්ගලයන් දෙන පණිව්‍යවලට නොයෙම හා අනවශ්‍ය ලෙස තමන් ගැන උනන්දුවක් දක්වමින් උදුව් කිරීමට ඉදිරිපත් වන තැග හේ මුදල් පිරිනමන ඇය පිළිබඳව සැලකිලීමත්ට කටයුතු කිරීම හා ඒ බව හාරකරවන්ට පැවසීමට
- නිතරම තමා සමඟ තනි වී සිරීමට උත්සාහ කරන හා තමාගේ සිරෑර වර්ණනා කරන ඇය ගෙන් ආරක්ෂා වීම හා ඔවුන්ගේ අදහස් පිළිබඳ අවබෝධ කර ගැනීමට
- පාල් භූදකලා තැන්වල තනිව සිටීමෙන් හා ව්‍යවහි ස්ථානවලට යැමෙන් සෑම විටම වැළකීමට
- හැරීම් සහ බලපෑම්වලට ඉඩ නොදු නිවැරදි ගක්තිමත් තීරණ ගතිමින් කටයුතු කිරීමට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමට

මට කුසලතා ඇත.

ආදරය

- ආදරය පිවිතයට අත්‍යවශ්‍ය දෙයකි.
- ආදරය පිවිතය පුරාම සියල්ලන්ම අපේක්ෂා කරන්නකි.
- ආදරය නිසා පිවිතය සාර්ථක කරගත හැකිය.
- දෙමාපියන් දරුවන්ට ආදරය කිරීම
- දරුවන් දෙමාපියන්ට / සහෝදර සහෝදරියන්ට ආදරය කිරීම

මේ තුළින් සාර්ථක ප්‍රච්‍රිත පිවිතයකට අවශ්‍ය කරුණුව, දායාව යනාදිය ගොඩ නැගේ.



- ආදරය කිරීම, ආශ්‍රාදය, පහසුව, ලාභ අපේක්ෂා මත සිදු නොවිය යුතු අතර අනෙක්නා අවබෝධය මත සිදු විය යුත්තකි.


එසේ නොවූන හොත්,

- ලාභාල වියසේදීම ගැඩි ගැනීම්වලට,
- ලිංගිකව සම්ප්‍රේෂණයට රෝගවලට,
- සමාජ අපවාදවලට

ගොඳරු වීමට සිදු වේ.

- යොවුන් වියේ දී සිදුවන හෝරමෝන ත්‍රියාකාරීන්වය නිසා කාඩික, මානසික, සමාජයේ වෙනස්කම් රැසක් සිරුර තුළ සිදු වේ. මේ හෝරමෝන බලපෑම් හේතු කරගෙන බොහෝ යොවන දුරුවන් විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණාය වේ.
- යොවුන් වියේදී ආදරය සමඟ විටෙක ලිංගිකන්වය හා පරිලාභ ගනියි. මෙම අවධියේදී යොවුන් දුරුවකු පරිණාත පුද්ගලයකු නොවන නිසා මෙවැනි අවස්ථාවලදී නිවැරදි තීරණ ගත යුතුය.
- “ආදරය” යන්න ලිංගික සබඳතා පමණක් නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුය. විසේම ආදරය කිරීමට ලිංගික සබඳතා අත්‍යවශ්‍ය නොවන බව ද වටහා ගත යුතුය.

මේ පිළිබඳ මා දැනුවත්ය.



HIV/AIDS වලින් වළකමු

AIDS අනියෝගය

ଶ୍ରୀ ଗୋକୁଳେ ପ୍ରଦୟେଶ

ରୈଗେନ କହାଯେଗା

ବୁଦ୍ଧଦିନର ଅତି ଦେଉଁ ନିଯୋଗୀ



අම් ගකතිවත

ଅର୍ଥ ବ୍ୟାଯକତିବ୍ୟ

HIV/AIDS වෛශ


କୋର ତ୍ରୈ ଲଂକାଵକାଳ

HIV යන්නෙහි තේරුම

- H** – Human මානව
- I** – Immunodeficiency ප්‍රතිශක්ති උෂනතා
- V** – Virus වෛටරසය


AIDS යන්නෙහි තේරුම

- A** – Acquired නතු කරගත්
- I** – Immune ප්‍රතිශක්ති
- D** – Deficiency උෂනතා
- S** – Syndrome සහලක්ෂණ්‍ය



HIV/AIDS පිළිබඳ යථාර්ථය

- HIV ශරීරය තුළට ඇතුළු වූ විට පුද්ගලයා HIV ආසාදිතයකු බවට පත් වේ.
- ඉන්පසු ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වා ගෙන යැමට වැදගත් වන රැකිරයේ ඇති CD4 ලිමිපොසයිට නමැති සුදු රැකිරාණු තුළට ඇතුළු වේ.
- CD4 සෙල තුළ සිෂ්ටයෙන් වර්ධනය වන වයිරසය විම සෙල බිඳ හෙළමින් රැකිරයට මුදා නැරේ. එම නිසා CD4 සෙල සංඛ්‍යාව අඩු වී තුමයෙන් ප්‍රතිශක්තිකරණ හැකියාව හින වේ.
- රෝග ලක්ෂණ ඇති වීමට වයිරසය ඇතුළු වී වසර 8 - 10 දක්වා කාලයක් වුවද ගත වීමට ඉඩ ඇත.
- HIV ආසාදිතයකු ප්‍රතිශක්තිය අවම වී විශේෂිත රෝග ලක්ෂණ පෙන්වුම් කරන අවස්ථාව AIDS ලෙස හැඳින්වේ.



- ආසාදනය සිරිරගත වීමේ සිට රෝග ලක්ෂණ ඇතිවේම දක්වා කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ.
- AIDS රෝගීන්ගෙන් මෙන්ම, HIV ආසාදිතයකු ගෙන් ද, නීරෝගී පුද්ගලයෙකු හට, රෝගය බේවන ආකාර විලින් රෝගය බේවේ.

HIV නිසා අපගේ ප්‍රතිඵක්තිකරණ පද්ධතිය අඩංගුවීම හේතුවෙන් විවිධ රෝගවලට අප පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව වැඩිවේ. මේ නිසා නොයෙකුත් රෝග තත්ත්ව පහසුවෙන් ඇති වේ.



**HIV ආසාදිතය බොහෝවිට
බාහිර රෝග ලක්ෂණ
කිසිවක් නොපෙන්වන අතර,
බාහිරින් නීරෝගී පෙනුමක් දක්වයි.**

HIV/AIDS ආසාදනයටත ප්‍රධාන ආකාර

HIV/AIDS ආසාදිතයකුගේ සමහර ක්‍රීඩා තරල තවත් කෙනෙකුගේ ක්‍රීඩාව ඇතුළු ව්‍යවහොත්, ඔහු / ඇය HIV ආසාදිතයකු බවට පත් වේ.

මෙසේ විය හැකි අවස්ථා නම්,

- HIV ආසාදිතයකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගින්,
- HIV ආසාදිත මවගෙන් දරුවාට ආසාදනය වීමේ ප්‍රවත්තාවක් ඇත. HIV ආසාදනයෙන් පෙළෙන කාන්තාවක් ගැඹු ගත් විට උපදින දරුවාටත් ආසාදනය ඇති වීමට ඇති ප්‍රවත්තාව 25% - 45% පමණා විය හැකිය.
- HIV ආසාදිත රුධිරය හෝ රුධිර නිෂ්පාදන ක්‍රීඩාව ඇතුළු වීමෙන්,

HIV/AIDS බෝලීම වළක්වා ගැනීමේ ක්‍රම

1. අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් පැතිරීම වළක්වා ගැනීමට

- විවාහය තෙක් ලිංගික සබඳතා පමා කිරීම.
- නිසි වයසට විළුම්මූ පසුව විවාහය තුළ වශයෙන් යුතු, අනෙක්නා විශ්වාසයෙන් යුතු වික් සහකරුවෙකුට / සහකාරීයකට පමණක් සීමා වන ලිංගික සබඳතා පැවැත්වීම.
- ලිංගික සබඳතා කළ දැමීම - (අවදානම් අවස්ථාවලදී හෝ සහකරු / සහකාරීය තාචකාලිකව වෙන්ව විවකදී, තමාට ලිංගික ක්‍රියාවක් සඳහා අවශ්‍යතාවයක් ඇති වූ විය කළ දැමීම)
- විසේ නොවන සෑම අවස්ථාවකදීම කොන්ඩ්‍රොයක් භාවිතා කළ යුතුය.

යොවුන්හාතරුණාවියේ පසුවන්නන්ගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ අනාගතයේදී රටට වැඩිදායී පුද්ගලයෙකු විමට අවශ්‍ය අඩ්‍යාලම සකස් කර ගැනීමයි. එයේම වයසින් අඩු මෙන්ම මූහුකුරා ගිය බුද්ධියක් නොමැති යොවුන් දරවෙකුට තම ස්වීර සහකරු / සහකාරීය තෝරා ගැනීම සඳහා සුදුසු කාලය එඟු නොමැති. මේ නිසා යොවුන් වියේ භා තාරුණ්‍යයේ පසුවන්නන් විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කිරීම තමාගේ යහපත සඳහා හේතු වේ.

2. ආසාදිත මවගෙන් දුරුවාට HIV/AIDS බෝධීම වළක්වා ගැනීමට

- ලිංගික සත්‍යීය වයසේ සිරින කාන්තාවන් HIV ආසාදිතයෙන් වැළකි සිරීම.
- ගර්හනීහාවයට පත් වීමට පෙර HIV පරීක්ෂාවට ලක්වීම හා විනි ප්‍රතිඵල අනුව ආසාදිත කාන්තාවක් නම් සැලසුම් සහගත ගැඩි ගැනීමක් සඳහා අවශ්‍ය නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
- ගැඩි ගෙන සිරියදී HIV ආසාදිත බව දැනගත් විටදී නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
- සුදුසු උපත්හාලන තුමයක් අනුගමනය කර අනවශ්‍ය ගැඩි ගැනීම් වළක්වා ගැනීම.
- ගැඩින් කාලයේදී ඔප්පද ලබා දීමෙන් හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් දුරුවාට රෝගය වැළදීමේ අවදානම අඩු කර ගත හැකිය.



3. ආකාදිත රුධිරය මගින් HIV/AIDS බේ වීම වැළැක්වීමට

- වින්නත් කටු, සිරිංඡ හෝ අනෙකුත් සම සිදුරු කරන උපකරණ භාවිතයේදී ඒවා ඒවානුහරණය කළ බවට තහවුරු කර ගන්න.
- විවැනි උපකරණ හවුලේ භාවිත කිරීමෙන් වළකින්න.
- රුධිර පාරවිලයනය කළ යුතු අවස්ථා අවම කර ගන්න. (හඳුනී අනතුරු අවම කර ගැනීම)
- අනාරක්ෂිත ලිංගික වර්යාවන්හි නිරත වී ඇත් නම් රුධිරය දැන් දීමෙන් වැළකි සිරීන්න.
- ඔබ රුධිර පාරවිලයනයට භාජනය වේ නම් වීම රුධිරය HIV ප්‍රතිදේහ සඳහා පරීක්ෂා කර ඇත්දැයි තහවුරු කර ගන්න.

රුධිර පාරවිලයනය මගින් HIV ආකාදනය වීම වැළක්වීමට ජාතික රුධිර පාරවිලයන සේවාව අවශ්‍ය සියලුම පියවර ගෙන ඇත.

HIV/AIDS රෝගය බෝ නොවන ක්‍රම

- ආසාදිතයකු ස්පර්ශයෙන් හෝ අතින් ඇල්ලීමෙන්,
- ආසාදිතයකු සමඟ විකට නැමෙන්,
- ආසාදිතයකු සාමාන්‍ය තෙස් සිප වැළඳ ගැනීමෙන්,
- ආසාදිතයකු භාවිත කළ පිශාන්, කේප්ප, තුවා හා දුරකථන ආදිය භාවිතයෙන්,
- ආසාදිතයකු සමඟ සෙල්ලම් කිරීමෙන්,
- ආසාදිතයකු සමඟ විකට සිරීමෙන්,
- කැස්ස / කිවිසුම් ආදිය මගින්,
- මදුරුවන් / කෘමින් / මකුණාන් ද්‍ර්ඩ කිරීමෙන්,
- ඇඳුම් මගින්,
- වැසිකිලි අසුන් මගින්




HIV අයේදැයි හඳුනා ගත්තේ කෙසේද?

- HIV ආසාදනය වී ඇත්දැයි හඳුනාගත හැකි විකම තුමය HIV රැකිරීම් පරික්ෂාවයි.
- කෙනෙක් අවබුහම් ලිංගික හැකිරීමකට යොමු වූයේ නම් වී තැනැත්තා රැකිරීම් පරික්ෂණයක් සඳහා යොමු විය යුතුය. කල් ඇතිව ආසාදනය හඳුනාගත් විට වෙළඳා උපදෙස් හා ප්‍රතිකාරවලට යොමු වීමට විය උපකාරී වේ. විවිධ ආසාදනයකට වුවද එම ප්‍රතිකාර පිටිනයක් ගත කිරීමට අවස්ථාව සමසා ගැනීමට හැකි වනු ඇත.
- HIV සඳහා රැකිරීම් පරික්ෂාව හා උපදෙස් ලබා ගැනීම රජයේ රෝහල්වලට අනුබද්ධව ඇති ලිංගාක්ෂණ රෝග සායනවලින් නොමිලේ හා රහස්‍යනාවය රැකින පරිදි කර ගත හැකිය.



කවුල් සමය (window period)



HIV ග්‍රීරයට අනුව වූ පසු ග්‍රීරය තුළ ප්‍රතිදේහ ඇතිවේ. මෙසේ රුධිරයේ ප්‍රතිදේහ ඇති බව රුධිර පරීක්ෂණයකින් බලා ගත හැකිය. නමුත් රුධිර පරීක්ෂාවකින් මෙම ප්‍රතිදේහ ඇති බව දැන ගැනීමට හැකි වන්නේ HIV ග්‍රීරගත වී සති 2 සිට මාස 3 දක්වා පමණ කාලයකට පසුවය. මෙම කාලය "කවුල් සමය" යනුවෙන් හඳුන්වනු ලැබේ. කවුල් සමයේ දී HIV රුධිර පරීක්ෂාව සංතු ප්‍රතිච්ලියක් ලෙස දැක්වුව ද HIV වෛරසය ග්‍රීරය තුළ ඇති නිසා මේ කාලය තුළදී ද අන් අයෙකුට වෛරසය බෝවිය හැකි සිනෑම ක්‍රමයක් මගින් ආසාදනය විය හැකිය.

HIV/AIDS සඳහා ප්‍රතිකාර

- HIV ආසාදනය සාර්ථකව පාලනය කිරීම සඳහා අවශ්‍ය ඔෂ්පය දැන් සොයා ගෙන ඇත.
- විම ඔෂ්පය නොමිලයේ සායන මගින් ලබාදෙන අතර විම ඔෂ්පය වෙටුන උපදෙස් මත ලබා ගැනීම මගින් HIV ආසාදිත අයට නිරෝගීව දිග කළක් පිටත්වීමේ හැකියාව ලැබේ.
- වීමෙන්ම විම ප්‍රතිකාර ලබා ගැනීම මගින් රෝගය තවත් අයට බෝවීම අඩුකර ගත හැකිය.
- වීහෙන් මෙම ප්‍රතිකාර කිසිවකින් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැක.
- HIV ආසාදනය වැළක්වීම සඳහා සාර්ථක වින්නතක් තවමත් සොයාගෙන නොමැත.



HIV/AIDS ආසාදිතයන්

- රහස්‍යභාවය රැක ගැනීමට,
- ප්‍රතිකාර ලබා ගැනීමට,
- අධ්‍යාපනය ලැබීමට,
- රැකියාවක යෙදීමට,
- විකම ප්‍රජාවක පිටත් වීමට

ආසාදිතයන්ට ඇති අයිතිය අමි සුරක්මී.

ඡවුන්ට විරෝධී නොවෙමු.

ඡවුන් ප්‍රතික්ෂේප නොකරමු.

යොවුන් අප HIV ආසාදිතයන්ට සිලකමු. ඡවුන්ට අපි සුභදාන්තයෙන් පිළිගන්මු. තව දුරටත් HIV පැතිරී යාම වළක්වා ගන්නට ඡවුන්ගේ සහාය ලබා ගනීමු. විය අපට අතනවශ්‍ය වේ.

මට මෙන්ම HIV ආසාදිතයන්ට ද මානව නිමිකම් ඇත.



ලිංගිකව
සම්ප්‍රේෂණායවන
රෝගවලින්
වළකීමු



ලිංගිකව සම්ප්‍රේෂණයටත රෝග

ලිංගිකව සම්ප්‍රේෂණයටත රෝග
යනුවෙන් අදහස් කරනුයේ
ලිංගික හැකිරීම් නිසා ආකාදිත
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු වෙත
පැතිරෙන රෝග වේ.
අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පවත්වන
ශිනෑම අයෙකුට මෙම රෝග බේෂ විය හැකිය.

ලිංගිකව සම්ප්‍රේෂණයටත ඇතැම් රෝග ලිංගික නොවන
ආකාරවලින් ද තවත් අයෙකුට බේෂවිය හැකිය.

විනම්,

- ආකාදිත රුධිර නිෂ්පාදන හරහා

උදා :- උපදාංගය

- මවගෙන් ලදරුවාට

උදා :- උපදාංගය, සුදුබිංදුම (ගොනෝරියා)

ලිංගිකව සම්ප්‍රේෂණයටත රෝගවල පොදු ලක්ෂණ

- ලිංගික පුද්ගලික නට ගනු ලබන වතුර බුඩුල,
තුවාල.
- මුත්‍රා මාර්ගයෙන් සුළුව හෝ සැරව පිටවීම.
- මුත්‍රා පහ කිරීමේදී දැව්ල්ලක්, වේදුනාවක් ඇති
වීම.
- යෝජි මාර්ගයෙන් අධික මෙස සුළුව / සැරව
පිටවීම.
- ලිංගික පුද්ගලික ඉන්නන් ඇති වීම.
- ලිංගික පුද්ගලික නට ගනු ලබන සැරව ගෙඩි හෝ
දුඩු.
- යටි බඩි කැක්කුම.
- ලිංගික සංසර්ගයේදී ඇතිවන වේදුනාව.
- වෘෂණ කේෂවල ඉදිමීම හා වේදුනාව.


ඔබගේ අවධානය සඳහා වැදුගත් කරනු කිහිපයක්

- ඇතැම් විට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවල රෝග ලක්ෂණ පිටතට නොපෙන්වයි. නමුත් ගරීරයේ විෂධීප ඇත. මොවුන් සමඟ අනාරක්ෂිත ලිංගික සඛ්‍යතා පවත්වන ආයට විෂධීප ඇතුළු විය හැකිය.
- කෙනෙකුගේ බාහිර පෙනුමෙන් මෙවත් රෝග නැතැයි අනුමාන කිරීම වැරදි සහගත විය හැකිය.
- අනාරක්ෂිත ලිංගික සඛ්‍යතාවල යෙදෙන ආය, පිටතට රෝග ලක්ෂණ නොපෙන් වුවත් ප්‍රශ්න ප්‍රශ්න ලිංගාක්ෂිත රෝග පිළිබඳ සායනයට ගොස් පරීක්ෂා කරවා ගැනීම වැදුගත් වේ.



ලිංගිකව සම්ප්‍රේෂණයට න රෝගවලුන් අයෙන් වන අභිජනකර බලපෑම

- රෝගීයාට ඇතිවන මානසික බලපෑම.
 - කාන්තාවන් / පිරිමින් වදුනාවයට පත් වීම.
 - අනුමැම් විෂඩ්ධිය ගේන්ති කාලයේදී කළලයට පතිතිරීම නිසා නොමේරු දරුවන් බිහිවීම, මළ දරු උපත් ඇතිවීම හා අංග විකල දරුවන් බිහිවීම.
 - අනුමැම් විෂඩ්ධිය ප්‍රසුතියේදී මවගෙන් දරුවාට පතිතිරීම නිසා අනුමැම් විට දරුවන් අන්ධ හාවයට පත් වීම.
 - නැඳුය, මොළය හා ස්නායු පද්ධතියට හානි විය හැකි වීම.



ලිංගිකව සම්ප්‍රේෂණයටත රෝග බෝ වීමේ අවදානමක් ඇති කරන වර්යා

- කිහිප දෙනෙකු සමග ලිංගික සබඳතා පැවැත්වීම හෝ කිහිප දෙනෙකු සමග ලිංගික සබඳතා පවත්වන අයකු සමග ලිංගික සබඳතා පැවැත්වීම.
- නිතර නිතර ලිංගික සහකරු / සහකාරිය මාරු කිරීම.
- ලිංගික වෘත්තියේ යෙදෙන්නන් සමග ලිංගික සබඳතා පැවැත්වීම.
- ලිංගික අවයවවල තුවාල තිබෙන අය සමග ලිංගික සබඳතා පැවැත්වීම.
- සමලිංගික සේවනයේ යෙදීම.

නමුත් ආසාදනය වූ තැනැත්තෙකු සමග වරක් හෝ ලිංගික සම්බන්ධතා පැවැත්වීම ලිංගාක්‍රිත රෝගයක් සැදිමට හේතු වේ.

තරුණුවියේ පක්‍රවහන මා HIV ඇතුළු ලිංගාග්‍රීත රෝගවලින් වැළකීමට

- විවාහය තෙක් ලිංගික සබඳතා ප්‍රමාද කිරීම.
- විවාහය තුළ වගකීමෙන් යුතුව, අනෙක්න් විශ්වාසයෙන් යුතු වික් සහකරුවෙකුට /
සහකාරයකට පමණක් ලිංගික සබඳතා සීමා කිරීම.
- අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන සංම්බුද්ධ නිසි පරිදි කොන්චිමෙන්තක් භාවිතා කිරීම.

පිළිබඳ මා දැනුවත්ය.



ලිංගාඉත රෝග සායන පවත්වන මහ රෝහල් හා මූලික රෝහල්

- රාගම 011 2960224
- කළුබේෂ්වල 011 4891055
- මාතර 041 2232302
- ගම්පහ 033 2234383
- කුරුණෑසගල 037 224339
- අනුරාධපුර 025 2236461
- කැගල්ල 035 2231222
- යාපනය 021 2222261
- නුවරඑශ්වර 052 2222261
- මහනුවර 081 2203622
- අම්පාර 063 3636301
- හම්බන්තොට 047 2222247
- මාතලේ 066 3664870
- මොණුරාගල 055 2276261
- මහමෝදුර 091 2245998
- මහියංගනය 055 2257261
- මේගමුව 031 2224156
- රත්නපුර 045 2226561
- මධිකලපුව 065 2222261
- හලාවත 032 2220750
- කළුතර 034 2236937
- බලපිටිය 091 2255447
- බදුල්ල 055 2222578
- පොලොන්හරැව 027 2225787
- ත්‍රීකුණාමලය 026 2222261
- ඇඹුලිපිටිය 047 2230141
- වචිනියාව 024 2224575
- කල්මුනේ 067 2223660
- මන්නාරම 023 2250573
- වතුපිටිවල 033 2280261

මධ්‍යම සායනය

ජාතික ලිංගාඉත රෝග/ඒච්ස් මර්දන වැඩසටහන

නො. 29, ද සේරම පෙදෙස, කොළඹ 10.

දුරකථන: 011-2667029 / 011-2667163

ක්‍රමාන්තික ඇමතුම්: (කාන්තා) 011-2695420

(පිරමි) 011-2695430

වෙබ් අඩවිය: <http://www.aidscontrol.gov.lk>

මම බුද්ධිමත් මාව රචන්න බඟා..

දුම්වැටියට

- තොග් කළ වෙනවා.
- කට ගද ගහනවා.
- මූණ තැම්බිලා වයසට වැඩි පෙනුමක් විනවා.
- ලිංගික අප්‍රාණිකත්වයට පත් වෙනවා.
- මුදල් වියදුම් වී දුප්පතෙකු වෙනවා.

දුම්පානය යහුලුවන් අතර ප්‍රවිලිත කරන ඇය,
කණ්ඩායමේ දුර්වල ඇය සේ සළකමු.

දුම්වැටි පැකරිවල ඇති ආකර්ෂණීය බවට මා
හසුවන්නේ නැහැ.

දුම්බිම සහිත රුපරාමු නරඹන ප්‍රමුන් විවැනි දුරුණන
හොබලන ප්‍රමුන්ට වඩා 16 ගුණායකින් සිගරටි දීම
අත්හදා බලන බව පර්යේෂණ වලින් හෙළු වී ඇත.

මාධ්‍ය හරහා දුම්වැටියට පොළඹවන
දැන්වීම්වලට මා හසු වන්නේ නැත්තේ මා
බුද්ධිමත් නිසා...

මම ගක්තිමත් මාව රටුන්හේ බැහැ..

මධ්‍යස්ථානාරුවලට

- ගේරය දුර්වල කරනවා.
- කල්පනා ගක්තිය අඩුකරනවා.
- නිසි තීරණ ගැනීමේ ගක්තිය අඩු කරනවා.
- අක්මාව දුර්වල කරනවා.
- මුදල් වියදුම් වී දුප්පතෙකු වෙනවා.
- රෝගාධාරුවලට ගොදුරු වෙනවා.
- සියලු වැඩ කටයුතු අඩුපණ වෙනවා.
- රිය අනතුරු වැඩි වෙනවා.

මාධ්‍ය හරහා මධ්‍යස්ථානාරුවලට පොළුණුවන දැන්වීම්වලට මා හසු වන්නේ නැත්තේ මා බුද්ධිමත් නිසා...




පාට පාට ලොවකට අත වැනුවත්
මා දැන්නෙම් එහි සැබෑස ගති
එබැවින් මා නම් නැත කිසි දිනකත්
රැවටෙන්නේ නම් පෙර ලෙසිනි

දුම්වැටි මත්කුඩී සහ අනෙකුත් දැස
දුරටල කරවයි මගේ ගත
ල් බව දැනගෙන නිරතුරුවම මම
සුන්දර කරගම් මගේ ලොව

මගේ නිතත් මගේ ගතත්
පෙර මෙන් නොව ගක්තිමත් වෙලා
රට දැය ගොඩනැගුමට හැක මට දැන්
නිරවුල් මනකින් අවදි වෙලා



දැඩුමෙන් මා දැන්
 සන්නද්ධයි....
 හැකියාවන්ගෙන්
 පරුපුරුණයි....
 තිවැරදි තීරණ
 ගන්නට මා දැන්....
 සුපසන් මනසින්
 සූදානම්....



මා සතු ගක්තිය
 තිරණුරුවම මා....
 තිවැරදි දේවයි
 යොදුවන්නේ....
 පාට පාට ලොව
 මගහැරදා මා....
 තිවැරදි මගටයි
 යොමුවන්නේ....



රට දැය වෙනුවෙන් දිවි පිදු විරැවන්
සිරලක සිටි බව මා දතිමි

දැනේ වීරිය ගතට සිතට ගෙන
පියවර නැගුමට නැගිරිහෙමි

රටට බරක් වී දැයට හතුරු වී
වැඩක් නොමැත මා දිවි ගෙවලා

එබැවින් සැමවිට තිවැරදි වී මා
ප්‍රවත් වන්නෙමි හොඳ පුතෙකු වෙලා



මම තාරෙණුනයේ රන් කුසලානය...

සැබෑ හිරි රැක් දහරින් නොසැලෙමි මම
මගේ හිසට හොඳ සෙවනකි මගේ අත

කවුලුව අතරින් සඳරැක් වැටුණාට
නොනිවමි මම මා දැල්වූ පහන් සිල

සුසුවද මල් මද පවතේ හැපුව ද,
නොකළේ රෝනේහි උගුලට නොවැටෙමි මම

පැරදුණුවින් පිළිකෙටි නොකරන්නෙමි
ලභු තති වන්නට ඉඩ නොම දෙන්නෙමි

නුපුරුදු වන පෙන්වල නො කරණ මම
ගොදුරක් නොම වෙමි විසකුරු සතුනට

නොකිතු විටෙක තති අම්‍යකු ආ කල
මග හැර යම් උප උරණ නොවන ලෙස

කළ ආ එ සුජිපෙන කුමුදකි මම
අදුරේ යන එන බිමරැන් නොතකන

කරු ඉවුරක් දැක ඔරුව පදින මම
පමා නොවන්නෙමි ගැහ දිය කෙළිනට

මම තාරෙණුනයේ රන් කුසලානය
පිරෙණු අමා පැන්, මගේ අහිමානය!



සම්බන්ධිකරණය:

බහුජාතික අංශය

ජාතික ලිංගාණික රෝග/ලේඩිස් මරදන වැඩසටහන

දුරකථන: 011 2687625

ඊමේල්: multiunit@yahoo.com



මධ්‍යම සායනය

ජාතික ලිංගාණික රෝග/ලේඩිස් මරදන වැඩසටහන

නො. 29, ද සේරම් පෙදෙස, කොළඹ 10.

දුරකථන: 011-2667029 / 011-2667163

ක්‍රීඩාත්මක ප්‍රතිච්‍රිත: 011-2695420 (කාන්තා)

011-2695430 (පිරිමි)

වෙබ් අඩවිය: <http://www.aidscontrol.gov.lk>